() වැටිබල් ෆිනෑන්ස්

2021 මාර්තු 31 වන දිනෙන් අවසන් වු වර්ෂය සඳහා මුලු පුකාශන

									_
ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ	සමාගම		සමූහය	මුලූ තත්වය පිළිබඳ පුකාශනය		සමාගම	සමූහය		
ආදායම් පුකාශනය	2021	2020	වර්ධනය	2021	මාර්තු 31 වන දිනට	2021	2020	වර්ධනය	2021
මාර්තු 31 වන දිනෙන් අවසන් වු වර්ෂය සඳහා	óz.	රු.	%	රු.		රු.	රු.	%	රු.
දළ ආදායම	9,469,941,763	9,695,306,097	(2.3)	9,469,941,763	වත්කම්				
පොළී ආදායම	8,331,297,497	8,912,195,796	(6.5)	8,331,297,497	මුදැල් සහ මුදැල් සමාන දෑ	1,683,003,076	2,046,506,255	(17.8)	1,712,137,601
පොළී වියදම	(4,067,534,369)	(4,854,515,785)	(16.2)	(4,067,534,369)	බැංකු සහ වෙනත් මුලෳ ආයතන සමග ඇති තැන්පතු	267,311,713	2,568,898,162	(89.6)	267,311,713
ශුද්ධ පොළී ආදායම	4,263,763,128	4,057,680,011	5.1	4,263,763,128	නැවත විකිණීමේ පදනම මත මිලට ගත් සුරැකුම්පත්	1,795,352,511	2,079,841,356	(13.7)	1,795,352,511
ගාස්තු සහ කොමිස් ආදායම	373,550,576	350,337,255	6.6	373,550,576	සාධාරණ අගය ලාභ හෝ අලාභ හරහා මනින ලද				
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	373,550,576	350,337,255	6.6	373,550,576	මුලස වත්කම්	1,188,828,796	1,084,454,685	9.6	1,352,702,922
ඇදීධ වෙළඳ ලාභය/(අලාභය)	642,028	(384,462)	267.0	642,028	මුලෘ වත්කම් කුමඤය කළ පිරිවැයට – ණය හා ලැබිය යුතු ගිණුම්	33,660,559,075	27,625,556,987	21.8	33,660,559,075
සාධාරණ අගය ලාභ හෝ අලාභ හරහා මනින ලද මුලぉ ආයෝජන වලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	36,563,641	63,839,013	(42.7)	36,563,641	මුලූූ වත්කම් කුමක්ෂය කළ පිරිවැයට – කල්බදු සහ කුළී සින්නක්කර	14,085,116,152	13,493,996,467	4.4	14,085,116,152
මුලය ආයෝපන වලින ලිද ශ්දිය ලාභයා (අලාභය) වෙනත් මෙහෙයුම් ආදායම	727,888,021	369,318,495	(42.7) 97.1	727,888,021	- කල්කදු යහ කුළ යන්නකකට සාධාරණ අගය විස්තීරණ ආදායම හරහා මනින ලද	14,000,110,102	13,493,990,407		14,000,110,102
	5,402,407,394	4,840,790,312	11.6	5,402,407,394	මුලෘ වත්කම්	203,800	203,800	-	203,800
මුළු මෙහෙයුම් ආදායම					මුලෘ වත්කම් කුමකෂය කළ පිරිවැයට				
ණය හා වෙනත් අලාභ සදහා හානිකරණ පිරිවැය	(575,076,254)	(487,815,203)	17.9	(575,076,254)	- ණය හා වෙනත් මුලස උපකරණ	-	97,954,958	(100.0)	
ශුද්ධ මෙහෙයුම් ආදායම වියදම්	4,827,331,140	4,352,975,109	10.9	4,827,331,140	මුලත වත්කම් තුමඤය කළ පිරිවැයට – වෙනත් මුලත වත්කම්	15,162,142	16,617,983	(8.8)	15,162,142
කාර්ය මණ්ඩල වියදුම්	(1.068.762.651)	(1,053,241,776)	1.5	(1,068,771,249)	පරීපාලිත සමාගමක ආයෝජනය	20	_	100.0	-
පරිශු උපකරණ සහ ස්ථාපන වියදුම්	(171,557,465)	(155,159,652)	10.6	(171,557,465)	දේපල ආයෝජන	1,100,000,000	-	100.0	
වෙනත් වියදුම්	(728,461,168)	(102,676,973)	3.7	(171,337,403)	දේපළ පිරියත හා උපකරණ	614,154,778	1,762,546,954	(65.2)	2,119,143,851
					කල්බදු වත්කම් භාවිතා කිරීමේ හිමිකම	583,944,570	369,692,861	58.0	583,944,570
මුලූෂ සේවා මත බදු පෙර මෙහෙයුම් ලාභය	2,858,549,856	2,441,896,708	17.1	2,855,297,889	අස්පෘශz වත්කම්	9,897,595	17,663,649	(44.0)	9,897,595
මුලූ සේවා මත බදු	(468,767,648)	(579,795,359)	(19.1)	(468,767,648)	විලම්හිත බදු වත්කම්	80,267,468	73,779,797	8.8	81,047,940
ආදායම් බදු පෙර ලාභය	2,389,782,208	1,862,101,349	28.3	2,386,530,241	අනෙකුත් චත්කම්	141,234,971	186,135,314	(24.1)	139,271,402
ආදායම් බදු	(661,604,106)	(608,691,237)	8.7	(660,823,634)	මුළු වන්කම්	55,225,036,667	51,423,849,228	7.4	55,821,851,274
වර්ෂය සඳහා ලාභය	1,728,178,102	1,253,410,112	37.9	1,725,706,607	වගකීම්				
ලාභය බෙදී යන ආකාරය					බැංකු අයිරාව	983,750,361	964,529,904	2.0	983,750,361
පරිපාලන සමාගමේ කොටස් හිමියන්ගේ අයිතිය	1,728,178,102	1,253,410,112	37.9	1,725,706,607	කලින් ලද වාරික	247,760,859	266,875,302	(7.2)	247,760,859
පාලනයෙන් තොර කොටස් හිමියන්ගේ අයිතිය	-	_	-	-	මුලූ වගකීම් කුමකෂය කළ පිරිවැයට - ගණුදෙනුකරුවන්ට ගෙවිය යුතු තැන්පතු	32,170,953,144	29,243,912,898	10.0	32.170.953.144
වර්ෂය සඳහා ලාභය	1,728,178,102	1,253,410,112	37.9	1,725,706,607	- ගණුදෙනිකාරුදානාට ගොදාය යුත් තැනයත් මූල් තර්ගත් කළ පුදානාදාන්වත්	32,170,955,144	29,243,912,898	10.0	52,170,955,144
ලාභය මත කොටසක ඉපයුම					- පොලිය දරන ණය ගැනීම්	11,282,498,665	12,037,795,536	(6.3)	11,880,986,632
සාමානぉ කොටසක මුලික ඉපයුම	29.36	21.29	37.9	29.32	කල්බදු ණය හිමියන්	599,680,856	402,518,972	49.0	599,680,856
සාමානぉ කොටසක තනුක ඉපයුම	29.36	21.29	37.9	29.32	පුවර්ථන බදු වගකීම්	635,606,078	223,998,022	183.8	635,606,078
					විලම්හිත බදු වගකීම්	112,558,388	260,945,390	(56.9)	112,558,388
ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ		මොගම		සමූහය	අනෙකුත් වගකීම්	841,325,477	1,442,619,116	(41.7)	842,123,612
ආදායම් පුකාශනය මාර්තු 31 වන දිනෙන් අවසන් වු වර්ෂය සඳහා	2021 کت.	2020 óz.	වර්ධනය %		විශුාම පුතිලාභ සැලසුම	162,995,765	102,642,242	58.8	162,995,765
	06.	06.	%	୦୯.	මුළු වගකීම්	47,037,129,593	44,945,837,382	4.7	47,636,415,695
වර්ෂය සඳහා ලාභය	1,728,178,102	1,253,410,112	37.9	1,725,706,607	ස්කන්ධය				
වෙනත් විස්තීරණ ආදායම්, බදු පසු					පුකාශිත පුාග්ධනය	1,325,918,000	1,325,918,000	-	1,325,918,000
ආදායම් පුකාශනයට කිසි විටෙකත් වර්ග කල නොහැකි අයිතම					වසවස්ථාපිත සංචිත අරමුදල	1,554,199,509	1,208,563,889	28.6	1,554,199,509
විශුාම පුතිලාභ සැලසුම නැවත වර්ග කිරීමේ ලාභ/(අලාභ)	(30,289,378)	(15,747,404)	92.3	(30,289,378)	වෙනත් සංචිත	139,261,541	134,646,380	3.4	139,261,541
ආයුඝණකීය ලාභ/(අලාභ) වෙනුවෙන් විලම්භිත බදු	7,269,449	4,409,273	64.9	7,269,449	රඳවාගත් ඉපයුම්	5,168,528,024	3,808,883,577	35.7	5,166,056,529
විශුාම පුතිලාභ සැලසුම මත ශුද්ධ ආයුඝණකීය ලාභ/(අලාභ)	(23,019,929)	(11,338,131)	103.0	(23,019,929)	සමාගමේ කොටස් හිමියන්ගේ මුළු ස්කන්ධය	8,187,907,074	6,478,011,846	26.4	8,185,435,579
ඉඩම් සහ ගොඩනැගිලි පුතහාගණානය	_		_		පාලනයෙන් තොර කොටස් හිමියන්ගේ අයිතිය	9 4 9 7 9 9 7 9 7 4	6 470 044 040	-	9 105 425 570
ඉඩම් සහ ගොඩනැගිලි පුතාහරණානය වෙනුවෙන්, විලම්හිත බදු	4,615,161	_	100.0	4,615,161	මුළු ස්කන්ධය මුළු ස්කන්ධය හා වගකීම්	8,187,907,074 55,225,036,667	6,478,011,846 51,423,849,228	26.4 7.4	8,185,435,579 55,821,851,274
ඉඩම් සහ ගොඩනැගිලි පුතකගණනනයේ, ශුද්ධ වෙනස් වීම	4,615,161	_	100.0	4,615,161	මුළු සකනධය හා වගකම ශුද්ධ වත්කම් මත කොටසක අගය (රු.)	139.10	51,423,849,228 110.05	26.4	139.06
ආදායම් පුකාශනයට නැවත වර්ග කල හැකි හෝ ඇතැම් විට					සහතික කිරීම	139.10	110.05	20.4	133.00
නැවත වර්ග විය හැකි අයිතම					මෙම මූලප පුකාශන 2007 අංක 07 දරන සමාග®්	මී පනතේ විධාන වලර) අනුකූලව සකසා අ	ැත.	
සාධාරණ අගය වෙනස් වීමේ ලාභ/(අලාභ), බදු පසු	-	—	—	-	අත්සන් කළේ.	-			
විකිණීමෙන් ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ ආදායම්					කේ.ඩී. මේනක සමීර				
පකාශනයට උපලබ්ධි කළ සාධාරණ වෙනස් වීමේ ලාභ	-	_	-	_	ජෙනෂ්ඨ නියෝජන සාමානතාධිකාරී මූලන හා පරි	රපාලන			
අලෙවිය සදහා ඇති මුලෘ වත්කම් නැවත ගණනය කල පසු ශුද්ධ ලාභ/(අලාහ)	_	_	_	_	මෙම මූල¤ පුකාශන සකස්කිරීම හා ඉදිරිපත් කිරී		ා මණ්ඩලය සතුය.		
වර්ෂය සඳහා අනෙකුත් මුළු විස්තීරණ ආදායම්, බදු පසු	(18,404,768)	(11,338,131)	62.3	(18,404,768)	අධෳකෂක මණ්ඩලය වෙනුවෙන් අනුමත කර අත්අ	සන තබන ලද්දේ			
					අත්සන් තළේ අත්	පත් තළේ			

වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	1,709,773,334	1,242,071,981	37.7	1,707,301,839
මුළු විස්තීරණ ආදායම බෙදී යන ආකාරය				
පරිපාලන සමාගමේ කොටස් හිමියන්ගේ අයිතිය	1,709,773,334	1,242,071,981	37.7	1,707,301,839
පාලනයෙන් තොර කොටස් හිමියන්ගේ අයිතිය	-	_	_	—
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම	1,709,773,334	1,242,071,981	37.7	1,707,301,839

තෝරාගත් කාර්ය සාධක දර්ශක (නියාමන වාර්ථාකරණය අනුව)	සමාගම			
මාර්තු 31 වන දිනට	2021	2020		
නියාමන පුාග්ධන පුමාණාත්මතාවය				
මුලික පුාග්ධනය (ස්ථර 1 පුාග්ධනය), රු.දනස්	8,036,430	6,323,705		
මුළු පාග්ධන පදනම, රු.දහස්	8,725,014	6,912,812		
මුලික පුාග්ධන අනුපාතය අවධානම මත බර තැබු වත්කම් වල පුතිශතයන් (අවම 6.5%)	12.98%	11.93%		
මුළු පාග්ධන අනුපාතය අවධානම මත බර තැබු වත්කම් වල පුතිශතයන් (අවම 10.5%)	14.09%	13.04%		
පාග්ධන අරමුදල් තැන්පතු වගකීම් වල පුතිශතයක් ලෙස (අවම 10%)	25.01%	21.69%		
වත්කම් වල ගුණාත්මකතාවය (ණයකළඹේ ගුණාත්මකතාවය)				
දළ අඛ්ය ණය පහසුකම්, රු.දහස්	2,244,234	2,147,289		
දළ අඛ්ය ණය පහසුකම් අනුපාතය, %	4.48%	5.01%		
ශුද්ධ අකිය ණය පහසුකම් අනුපාතය, %	1.19%	1.51%		
ලාතදායීතාවය (%)				
පොලී ආන්තිකය	8.91%	9.10%		
වත්කම් මත පුතිලාභ (බදු පෙර)	4.48%	3.76%		
ස්කන්ධය මත පුතිලාභ (බදු පසු)	23.57%	20.98%		
නියාමන දුවශීලතාවය (රු.දහස්)				
අවශා අවම දුවශීල වත්කම්	1,938,259	1,814,577		
පවතින දුවශීල වත්කම්	2,927,819	5,771,368		
අවශා අවම රාජා සුරැකුම්පත්	1,439,740	1,319,847		
පවතින රාජන සුරැකුම්පත්	1,795,353	2,178,021		
නාමමාතික තොරතුරු				
සේවක සංඛනාව	1,067	979		
ශාබා සංබතාව	45	33		
සේවා මධ්නස්ථාන සංඛනව	1	8		

Credit Rating : BBB Stable Outlook : ICRA Lanka

Brand Rating : A+ : Brand Finance



අංක 310, ගාලු පාර, කොළඹ 03. ටෙලි: 2 370 990

අත්සන් කළේ ධම්මික පෙරේරා

විධායක අධෳකෂක

2021 ජූනි 04 කොළඹ

KPMG

To the Shareholders of Vallibel Finance PLC

Opinion

Report on the Audit of the Financial Statements

(Chartered Accountants) 32A, Sir Mohamed Macan Markar Mawatha, P. O. Box 186, Colombo 00300, Sri Lanka.

KPMG

Uprintion We have audited the financial statements of Valibel Finance PLC ("the Company") and the consolidated financial statements of the Company and its subsidiaries ("the Group), which comprise the statement of financial position as at 31March 2021, and the statement of portfor close and other comprehensive incomes, statement of changes in equity and statement of flows for the year then ended, and notes to the financial statements, including a summary of significant accounting policies and other sequentary information as set out on pages 152 to 283 of the Annual Report.

In our opinion, the accompanying financial statements give a true and fair view of the financial position of the Company and the Group as at 31 March 2021 and of its financial performance and its cash flows for the year then ended in accordance with Sri Lanka Accounting Standards.

අත්සන් කළේ

Tel	:	+94 - 11 542 6426
Fax	:	+94 - 11 244 5872
		+94 - 11 244 6058
Internet	:	www.kpmg.com/lk

Basis for Opinion We conducted our audit in accordance with Sri Lanka Auditing Standards (SLAUSS). Our responsibilities under those standards are (urbar described in the Auditor's Responsibilities for the Audit of the Rancala Statements section of our report. We are independent of the Company in accordance with the Code of Ethics issued by CA Sri Lanka (Code of Ethics) and we have fulfilled our other ethics responsibilities in accordance with the Code of Ethics. We believe that the audit evidence we have obtained is sufficient and appropriate to provide a basis for our opinion.

Key Audit Matters

Key Audit Matters Key audit matters are those matters that, in our professional judgment, were of most significance in our audit of the Company financial statements and the consolidated financial statements for the current period. These matters were addressed in the context of our audit of the Company financial statements and the consolidated financial statements as a whole, and in forming our opinion thereon, and we do not provide a separate opinion on these matters.

Impairment allowance for loans and receivables, lease rental and hire purchase receivables Refer the note 6.1.10.29 and 30 to the financial statements				
Risk Description	Our Response:			
As at 31 March 2021, 86% of its total assets of the Company consisted of loan and receivables, lease and hire purchase	Our audit procedures included:			
receivables totalling to Rs 47.7 Bn, net of impairment allowance of Rs 2.3 Bn. The Company's model to calculate Expected Credit Loss (ECL) is inherently complex and judgment is applied in	 Assessing the methodology inherent within the impairment models against the requirements of SLFRS 9, spec taking into consideration the economic uncertainty relating to the COVID 19; 			
determining the correct construct of the model. There are also a number of key assumptions made by the Company in applying the requirements of SLFRS 9 to the models including the identification of loss stage, forward looking probability of the MUC and the MUC and the stage of the models are staged as the stage of the stage of the stage of the stage.	 Challenging the key assumptions in the ECL models, including staging PD and LGD and evaluating the reasonableness of Management's key judgments and estimates; 			
of default (PD), loss given default (LGD), macroeconomic scenarios including their weighting and judgments over the use of data inputs required.	 Testing the accuracy and completeness of the data inputs to the systems and ECL models and challenging the economic information used within, and weightings applied to, forward looking scenarios; 			
The COVID-19 pandemic has meant that assumptions regarding the economic outlook are more uncertain which, combined with varying government responses, increases the level of judgement required by the Company in calculating	 Recalculating the ECL on sample basis, by using the key assumptions used in the models, such as PD and LGD; 			
he ECL, and the associated audit risk. We have identified the impairment of loans and receivables, lease and hire purchase receivables as a key audit matter	 Comparing the economic factors used in the models to market information to assess whether they were aligned with the market and economic development; 			
cause of its significance to the financial statements with the application of significant judgements and estimates ich are subject to estimation uncertainty and management bias.	 Assessing the reasonableness of the Company's treatment of COVID-19 payment relief customers (moratorium/ debt concessionary) from a credit risk perspective; 			
	 Evaluating the appropriateness of the accounting policies based on the requirements of the accounting standards, our business understanding and industry practice; 			
	 Assessing the adequacy of disclosures made in the financial statements in compliance with relevant accounting standards requirements. 			
er Information				
anagement is responsible for the other information. The other information comprises the information included in the nual report, but does not include the financial statements and our auditor's report thereon.	 Obtain an understanding of internal control relevant to the audit in order to design audit procedures that appropriate in the circumstances, but not for the purpose of expressing an opinion on the effectiveness of 			
r opinion on the financial statements does not cover the other information and we do not express any form of surance conclusion thereon.	Company's internal control. Evaluate the appropriateness of accounting policies used and the reasonableness of accounting estimates and rel			
nection with our audit of the financial statements, our responsibility is to read the other information and in doing	disclosures made by management.			
onsider whether the other information is materially inconsistent with the financial statements or our knowledge end in the audit, or otherwise appears to be materially misstated. It, based on the work we have performed, we ude that there is a material misstatement of this other information; we are required to report that fact. We have ng to report in this regard.	 Conclude on the appropriateness of management's use of the going concern basis of accounting and, audit evidence obtained, whether a material uncertainty exits related to events or conditions that may ca doubt on the Company's ability to continue as a going concern. If we conclude that a material uncertainty required to draw attention in our auditor's report to the related disclosures in the financial statement 			
sponsibilities of Management and Those Charged with Governance for the Financial stements	disclosures are inadequate, to modify our opinion. Our conclusions are based on the audit evidence obtained up to date of our auditor's report. However, future events or conditions may cause the Company to cease to continue a going concern.			
aggement is responsible for the preparation of financial statements that give a true and fair view in accordance with Lanka Accounting Standards and for such internal control as management determines is necessary to enable the paration of financial statements that are free from material misstatement, whether due to thad or error.	 Evaluate the overall presentation, structure and content of the financial statements, including the disclosures, whether the financial statements represent the underlying transactions and events in a manner that achieves presentation. 			
preparing the financial statements, management is responsible for assessing the Company and Group's ability to continue a going concern, disclosing, as applicable, matters related to going concern and using the going concern basis of	We communicate with those charged with governance regarding, among other matters, the planned scope and timing of audit and significant audit findings, including any significant deficiencies in internal control that we identify during our au			
ounting unless management either intends to liquidate the Company and Group or to cease operations, or has no realistic rnative but to do so.	accordance with the Code of Ethics regarding independence, and to communicate with them all relationships and			
ose charged with governance are responsible for overseeing the Company and Group's financial reporting process.	matters that may reasonably be thought to bear on our independence, and where applicable, related safeguards.			
iditor's Responsibilities for the Audit of the Financial Statements	From the matters communicated with those charged with governance, we determine those matters that were of n significance in the audit of the financial statements of the current period and are therefore the key audit matters. We desc			
or objectives are to obtain reasonable assurance about whether the financial statements as a whole are free from material statement, whether due to fraud or error, and to issue an auditorial statement, whether due to fraudo. Reasonable jurance is a high level of assurance, but is not a guarantee that an audit conducted in accordance with SLAUSS will always act a material misstatement when it exists. Misstatements can arise from fraudo or erron and are considered material if.	these matters in our auditor's report unless law or regulation precludes public disclosure about the matter or whe extremely rare circumstances, we determine that a matter should not be communicated in our report because the adv. consequences of doing so would reasonably be expected to outweigh the public interest benefits of such communication of the state of the			
dividually or in the aggregate, they could reasonably be expected to influence the economic decisions of users taken on the	Report on Other Legal and Regulatory Requirements			
asis of these financial statements. s part of an audit in accordance with SI AuSs, we exercise professional judament and maintain professional skenticism	As required by section 163 (2) of the Companies Act No. 07 of 2007, we have obtained all the information and explanat that were required for the audit and, as far as appears from our examination, proper accounting records have been keep			

As part of an audit in accordance with SLAuSs, we exercise professional judgment and maintain professional skeptism • Identify and assess the risks of material misstatement of the financial statements, whether due to fraud or error, design and perform audit procedures responsive to those risks, and obtain audit evidence that is sufficient and appropriate to provide a basis for our opinion. The risk of ord determine a fraudit evidence that is sufficient and appropriate to ord internal control.



CHARTERED ACCOUNTANTS Colombo, Sri Lanka 04th June 2021

M.R. Mihular FCA P.Y.S. Perera FCA C.P. Jayatilake FCA T.J.S. Rajakaider FCA W.J.C. Perera FCA Ms. S. Joseph FCA Ms. S.M.B. Jayasekara FCA W.J.C. O. Abyeratine FCA S.T.D.L. Perera FCA G.A.U. Karunarathe FCA R.M.D.B. Rajapakese FCA Ms. B.K.D.T.N. Rodrigo FCA R.H. Rajah FCA M.N.M. Shameel FCA Ms. C.T.K.N. Perera ACA KPMG, a Sri Lankan Partnership and a member firm of the KPMG global organization of independent member firms affiliated with KPMG International Limited, a private English Company limited by a guarantee. All rights reserved.

Principals - S.R.I. Perera FCMA(UK), LLB, Attorney-at-Law, H.S. Ms. Goo P.M.K. Sumanasekara FCA, W.A.A. Weerasekara CFA, ACMA, MRICS

dene ACA

එස්.බී. රන්ගමුව කළමනාකාර අධ්නක්ෂක